

බුද්ධ ධර්මය - I, II
Buddhism - I, II

කාලය පැය 1 1/2

නම :- විභාග අංකය :-

7 ශ්‍රේණිය

I කොටස

- නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න.
- (01) මහා සුළඟක් සමග ඇතිවූ වර්ෂාවෙන් බුදුරදුන් ආරක්ෂා කිරීමට මුවලින්ද නාරජු ඉදිරිපත් වූයේ, සත් සතියේ,
 (i) දෙවන සතියේය. (ii) සිව්වන සතියේය.
 (iii) හයවන සතියේය.
- (02) දේවාචික උපාසකවරු වන්නේ,
 (i) තපස්සු හල්ලුක වෙළඳ දෙබෑයන් (ii) බරණැස් සිටුතුමා (iii) යසකුල පුත්‍රයා
- (03) ලෝකයාට දහම් දෙසන ලෙස බුදුන් වහන්සේට ආරාධනා කළේ,
 (i) සොත්ථීය බමුණා. (ii) උපක ආච්චකයා. (iii) සහම්පතී මහා බ්‍රහ්මයා
- (04) පස්වන තවුසන්ට අයත් වන්නේ,
 (i) හද්දිය (ii) හද්දසාල
 (iii) සංජය
- (05) උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යනු,
 (i) පරිව්‍රාජකයන්ය (ii) ජට්ටයන්ය
 (iii) ආච්චකයන්ය
- (06) බුදුන්වහන්සේ පළමුව ලංකාවට වැඩම කළේ,
 (i) දුරුතු පොහෝ දිනක (ii) උඳුවප් පොහෝ දිනක
 (iii) ඉල් පොහෝ දිනක
- (07) බුදුරදුන් සුමන සමන් දෙවියන්ට ලබා දුන් කේශ ධාතු තැන්පත් කර ඇත්තේ,
 (i) ගිරිහඬු වෛත්‍යයේ (ii) මහියංගන වෛත්‍යයේ
 (iii) ටුපාරාම වෛත්‍යයේ
- (08) බුද්ධ ශාසනයේ පළමු ආරාම පූජාව වනුයේ,
 (i) වේළුවනාරාමය (ii) ජේතවනාරාමය
 (iii) ඉසිපතනාරාමය
- (09) බිම්බිසාර රජුගෙන් පිං බලාපොරොත්තු වූ ඥාති ප්‍රේත පිරිස නිමිති කොට පිං අනුමෝදන් කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් දේශනා කළේ,
 (i) රතන සූත්‍රය (ii) ආදිත්ත පරියාය සූත්‍රය
 (iii) තිරෝකුඩ්ඪ සූත්‍රය
- (10) සැරියුත් මුගලන් හිමිවරුන්ගේ ගිහිකල නම් වනුයේ,
 (i) උපතිස්ස, කෝලිත (ii) ආනන්ද, අනුරුද්ධ
 (iii) උපාලි, නන්ද
- (11) බෝසතාණන් උපන් දිනයේ ම උපන් කෙනෙකි,
 (i) නන්ද (ii) කාළදාසී
 (iii) අනුරුද්ධ
- (12) බුදුන්වහන්සේගේ පළමු රහත් හැටනමට අයත් නොවන්නේ,

- පස්වග මහණුන් (ii) යසකුල පුත්‍රයා
- (iii) තුන්බැ ජවිලයන්
- (13) සැරියුත් මුගලන් දෙනමට අග තනතුර පිරිනැමුයේ බුද්ධත්වයෙන්,
(i) වසරකට පසුය. (ii) මසකට පසුය
- (iii) වසර දෙකකට පසුය
- (14) බුදු සසුනේ අග්‍ර දාසිකාව වූයේ,
(i) බේමා (ii) විශාඛා
(iii) කෝසල මල්ලිකා (අනෙක් පිටුව බලන්න.)
- (15) විසි දහසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුන්වහන්සේ කිඹුල්වත් පුරයට යාම සඳහා රජගහ නුවරින් පිටත් වූයේ,
(i) වෙසක් පොහෝ දිනක (ii) මැදින් පොහෝ දිනක
(iii) ඉල් පොහෝ දිනක
- (16) බුද්ධ කාලයේ “මිඟර මාතා” නමින් ප්‍රකට වූයේ,
(i) විශාඛා (ii) සුජාතා
(iii) යශෝධරා
- (17) “ඇඟ වැසුමෙන් නිසි ඇඳුම් අඳින්නේ....” යන කවිය ඇතුළත් වන්නේ,
(i) කාව්‍ය ශේඛරය (ii) සිරිත් මල්දම (iii) සුභාෂිතය.
- (18) විශාඛා සිටුදේවිය පූජා කළ ආරාමය වනුයේ,
(i) පූර්වාරාමය (ii) ජේතවනාරාමය (iii) වේළුවනාරාමය
- (19) ශාක්‍යයන් හැඳින්වෙන නාමයක් වන්නේ,
(i) කෝලිය (ii) හරීරථ පරපුර
(iii) ලිච්චවී
- (20) කාළදාසී තෙරුන්ගේ මාර්ග වර්ණනාවට අයත් පද්‍ය සංඛ්‍යාව වනුයේ,
(i) 60 කි. (ii) 50 කි.
(iii) 16 කි.

(ලකුණු 2 x 20 = 40)

II කොටස

- ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.

(01)

- I. බුදුගුණ පිළිබඳව ලියන ලද “බුදුගුණ අලංකාරය” පද්‍ය ග්‍රන්ථයේ කතුවරයා කවුද? (ලකුණු 02)
- II. බුදුගුණ පාඨය ලියන්න. (ලකුණු 05)
- III. එහි ඇතුළත් බුදුගුණ ගණන කොපමණ ද? (ලකුණු 02)
- IV. ඉන් එක් බුදු ගුණයක් කෙටියෙන් විස්තර කරන්න. (ලකුණු 03)

(02)

- I. බුදුන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය කුමක් ද?
- II. එය පැවැත්වූයේ කාහටද?
- III. එය පැවැත්වූයේ කුමන පොහෝ දිනයකද?
- IV. මෙය පැවැත්වූ ස්ථානය කුමක් ද?
- V. ප්‍රථම ධර්ම දේශනය අසා පළමුව සෝවාන් වූයේ කවුද?
- VI. ඉහත II හි සඳහන් අය රහත් වූයේ කුමන සූත්‍රය අසා ද? (ලකුණු 2 x 6 = 12)

(03)

- I. “යෝ භික්ඛවේ.....” යන ගාථාව ලියන්න. (ලකුණු 04)

- II. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි ගිලනුන්ට උපස්ථාන කරන උපස්ථායකයෙකු තුළ තිබිය යුතු ගුණාංග පහක් ලියන්න. (ලකුණු 05)
- III. බුදුන් වහන්සේ ගිලානෝපස්ථානයේ වටිනාකම ආදර්ශයෙන්ම ලොවට පෙන්වූ අවස්ථාවකට නිදසුන් ලියන්න. (ලකුණු 01)
- IV. බුදුන් වහන්සේගෙන් පිහිට ලද අසරණයන් දෙදෙනෙක් ලියන්න. (ලකුණු 02)

(04)

- I. තුන් සූත්‍ර නම් කරන්න. (ලකුණු 03)
- II. කරණීය මෙන් සූත්‍රයෙහි ඇතුළත් නිවන් පතන මෙන් වඩන්තෙකු තුළ තිබිය යුතු උසස් ගුණාංග පහලොවකි. ඉන් පහක් නම් කරන්න. (ලකුණු 05)
- III. “මාතා යථා නියංජුත්තං.....” යන ගාථාව ලියන්න. (ලකුණු 04)

(05)

- I. බුදු සසුනේ අග්‍ර දායකයා නම් කරන්න. (ලකුණු 02)
- II. ඔහු විසින් බුදු සසුනට පූජා කළ ආරාමය කුමක් ද? (ලකුණු 02)
- III. ඔහු විසින් සිදු කළ ශාසනික සේවාවන් දෙකක් ලියන්න. (ලකුණු 04)
- IV. ඔහුගේ ජීවිතයෙන් ගත හැකි ආදර්ශ දෙකක් ලියන්න. (ලකුණු 04)